

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් සභාගත කරන ලද වාර්තා සම්බන්ධයෙන් ස්ථාවර නියෝග අංක 119(4) යටතේ ගරු අමාත්‍යවරයාගේ නිරීක්ෂණ හා ගනු ලබන පියවර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.

மாண்புமிகு அமைச்சர் வழங்கிய கருத்துக்களின் தாக்கல் மற்றும் நிலையான ஒழுங்கு எண் 119(4) விதிகளின்படி பொதுப் கணக்குகளைச் சோதிக்கும் குழுவால் உட்கொடுத்த அறிக்கைகள் தொடர்பாக எடுக்கப்பட்ட நடவடிக்கைகள்

Submission of observations of Hon. Minister and steps taken with regard to the reports tabled by the Committee on Public Accounts in terms of standing Order No. 119(4)

ආකෘති අංක 01

පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංකය - 492


ආයතනයේ නම - ජේෂ් කර්මාන්ත දෙපාර්තමේන්තුව

පළමු කොටස

වාර්තාවේ සඳහන් කාරක සභාව විසින් හඳුනා ගන්නා ලද අඩුපාඩු	ආයතනය විසින් අඩුපාඩු නිවැරදි කර ගැනීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ වර්තමාන තත්ත්වය
1. වාර්ෂික මූල්‍ය ප්‍රකාශන නියමිත දිනට ඉදිරිපත් කර නොතිබුණි.	මෙම කාල සීමාවේදී පැවති විෂය නිලධාරී පුරප්පාඩුව මේ වන විට සම්පූර්ණ වී ඇති අතර 2024 හා 2025 වර්ෂ වලදී වාර්ෂික මූල්‍ය ප්‍රකාශන නියමිත දිනට ඉදිරිපත් කර ඇත.
2. රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් බි ගිණුම නියමිත දිනට ඉදිරිපත් කර නොතිබුණි.	මෙම කාල සීමාවේදී පැවති විෂය නිලධාරී පුරප්පාඩුව මේ වන විට සම්පූර්ණ වී ඇති අතර 2024 හා 2025 වර්ෂ වලදී රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් බි ගිණුම නියමිත දිනට ඉදිරිපත් කර ඇත.
3. මු. රෙ. 134(2) ප්‍රකාරව විගණකාධිපති විමසා අභ්‍යන්තර විගණන වැඩ සටහන වර්ෂය ආරම්භයේදී පිළියෙල කර නොතිබුණි.	අභ්‍යන්තර විගණන වැඩ සටහන ආරම්භ කිරීම සඳහා අභ්‍යන්තර විගණක තනතුර පුරප්පාඩුව පවතී. ඒ සඳහා ගණකාධිකාරීවරයෙකු ලබා දෙන මෙන් කර්මාන්ත ව්‍යවසායකත්ව අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ලිපි ඉදිරිපත් කර ඇත.
4. සමාලෝචිත වර්ෂවල විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් නියමිත පරිදි පවත්වා නොතිබුණි.	කර්මාන්ත අමාත්‍යාංශය මගින් පවත්වනු ලැබූ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් සඳහා සහභාගි වී ඇත.
5. වර්ෂයකට වඩා වැඩි කාලයක සිට පැවත එන හිඟ ණය ශේෂ පැවතුණි.	අදාළ නිලධාරීන් විශ්‍රාම ගැන්වීමට අදාළ ලේඛන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ එම ගැටලු නිරවුල් කළ පසු ණය ශේෂ නිරවුල් කර නිවැරදි කිරීමට අදාළ නිලධාරීන් දැනුවත් කර ඇත.

දෙවන කොටස

1. ආයතනයේ ගිණුම් පිළිබඳ විගණනය මතය/ තත්ත්වගණනය කළ මතය/ අභිතකර මතය/ ස්වාධීන මතයක් ද විය.	2023 වර්ෂය සඳහා ගිණුම් පිළිබඳ තත්ත්වගණනය කළ මතයක් ද 2024 වර්ෂය සඳහා සත්‍ය හා සාධාරණ මතයක් ද ඉදිරිපත් කර ඇත.
---	---



ගරු අමාත්‍ය සුනිල් හඳුන්වන්නේ

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය

සුනිල් හඳුන්වන්නේ (පා.ම)

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය

තැ.පෙ. 570, අංක. 73/1, ගාලු පාර,

කොළඹ - 03.